

සියලු ම සිංහල අධ්‍යීති
මුශ්‍රේප පත්‍රිය ප්‍රතිමයුගු තෙයුතා
All Rights Reserved!

ශ්‍රී ලංකා විශාල දෙපාර්තමේන්තුව / බ්‍රිලංකා පරිශෑෂක තිශ්‍ණකක්ෂණ නිලධාරී / Department of Examinations, Sri Lanka

2562 - මූලික පිරිවෙන් අවසාන විභාගය - 2018 දෙසැම්බර්

2562 – Mulika Piriven Final Examination – 2018 December

NEW

(නව නිර්දේශය / New Syllabus)

02 | S, E | I

(02) පාලි – I පත්‍රය

Pali – Paper I

2018.12.26 (08.30-09.30)

පැය එකයි / One hour

සැලකිය යුතුයි :

- * ප්‍රෝග්‍රාම සියල්ලට ම පිළිතුරු සපයන්න. මෙම ප්‍රෝග්‍රාම පත්‍රය සඳහා ලකුණු 40 ක් ලැබේ.
- * අංක 1 සිට 40 තෙක් ප්‍රෝග්‍රාමවල දී ඇති (1), (2), (3), (4) පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුරු තොර්තන්න.
- * ඔබට සැපයයෙන පිළිතුරු පත්‍රයේ එක් එක් ප්‍රෝග්‍රාම සඳහා දී ඇති කට අතුරින්, ඔබ තොරා ගත් පිළිතුරුහි අංකයට සැසදෙන ක්වය තුළ (x) ලකුණ ගොදන්න.
- * එම පිළිතුරු පත්‍රයේ පිටුපස දී ඇති අනෙක් උපදෙස් ද සැලකිල්ලන් කියවා, ඒවා ද පිළිපින්න.

Note :

- * Answer all questions. This paper carries 40 marks.
- * In each of the questions from 1 to 40, select one of the alternatives (1), (2), (3), (4) which is correct or most appropriate.
- * Mark a cross (x) on the number corresponding to your choice in the answer sheet provided.
- * Read the instructions given on the back of the answer sheet and follow them also.

1. අකාරාදී පිළිවෙළ අනුව පද ගෙවා ඇති වරණය තොර්තන්න.

Select the option in which the words are in alphabetical order.

- (1) කප්පකොටී, කුසලතිකානා, අප්පමෙයෙ, අතිදුක්කරානී
kappakoṭi, kusalatthikānām, appameyyam, atidukkarāni
- (2) අතිදුක්කරානී, අප්පමෙයෙ, කප්පකොටී, කුසලතිකානා
atidukkarāni, appameyyam, kappakoṭi, kusalatthikānām
- (3) අතිදුක්කරානී, අප්පමෙයෙ, කුසලතිකානා, කප්පකොටී
atidukkarāni, appameyyam, kusalatthikānām, kappakoṭi
- (4) අප්පමෙයෙ, අතිදුක්කරානී, කප්පකොටී, කුසලතිකානා
appameyyam, atidukkarāni, kappakoṭi, kusalatthikānām

2. පාලි අක්ෂරමාලාවේ මහජාණ අක්ෂර සංඛ්‍යාව,

The number of aspirated consonants in the Pali alphabet is

- | | | | |
|------------|------------|------------|------------|
| (1) 05 කි. | (2) 08 කි. | (3) 10 කි. | (4) 11 කි. |
| 05. | 08. | 10. | 11. |

3. එ, ඔ අක්ෂර ප්‍රස්ථාව ලෙස උච්චාරණය නොවන ඒවා දැක්වෙන වරණය කුමක් ද?

Select the option in which e and o are not pronounced as short.

- | | |
|--|--|
| (1) එත්තා, ඔක්කමති
ettha, okkamati | (2) සෙයාතිදාම, ඔටරති
seyyathidām, otarati |
| (3) සෙට්තියා, සොත්සී
settho, sotthi | (4) එවම්, ඔතරති
evam, otarati |

4. අන්තස්පේක්ෂර ලෙස හැඳුන්වනු ලබන්නේ

Semivowels (Antasthākṣara) in the Pali alphabet are

- | | |
|--|--|
| (1) ය, ර, ල, ව යන අකුරු ය.
y, r, l, v. | (2) බ, සු, ම, න, ම යන අකුරු ය.
b, ū, m, n, m. |
| (3) ස, හ, ප, අ යන අකුරු ය.
s, h, p, am. | (4) ක, ව, ට, ත, ප යන අකුරු ය.
k, c, t, t, p. |

5. 40, 84 යන සංඛ්‍යා නිවැරදි ව පාලියෙන් ප්‍රකාශ කරන සංඛ්‍යා නාම ඇතුළත් වරණය තෝරන්න.

Select the numbers 40 and 84 written in Pali correctly.

- | | |
|---|--|
| (1) වතුතිෂ්සති, වතුසත්තති
catutīhsati, catusattati | (2) වතුතාලිසති, වතුරාසිති
cattālīsati, caturāsīti |
| (3) වතුසටිධී, වතුසත්තති
catusatthi, catusattati | (4) වතුවිසති, වතුරාසිති
catuvīsati, caturāsīti |

6. 'සම්පදානෙ වතුති' යන බාලාවතාර සූත්‍රයට නිදිසුන් කළ හැකි පාලි වැකිය තෝරන්න.

Select the Pali sentence which is an example for the Bälavatāra sutra 'sampadāne catutthi'.

- | | |
|--|---|
| (1) උපාසකො සංස්ස්ස වේවරං දදාති.
Upāsako saṅghassa cīvaraṁ dadāti. | (2) මනුස්සා චොරා හායන්ති.
Manussā corā bhāyanti. |
| (3) විහාරේ හික්ෂුස්ස වේවරං හවති.
Vihāre ṭhikkhussa cīvaraṁ bhavati. | (4) කුමාරෝ පාදෙන කනුකං පහරති.
Kumāro pādena kandukam paharati. |

7. සමානාර්ථ නොවන පද යුගලය ඇතුළත් වරණය තෝරන්න.

Select the pair of words which are not synonyms.

- | | |
|---|---|
| (1) ද්වාදස - බාරස
dvādasa - bārasa. | (2) තෙරස - තෙලස
terasa - telasa. |
| (3) අවියාදස - අවියාරස
atīhādasa - atīhārasa. | (4) ඡබ්බිසති - ජත්තිෂති
chabbisati - chattīsati. |

8. 'පිණ්ඩාතයේ යාමට කල් වැකි ය' යන අදහස දෙන පාලි වාක්‍යය වන්නේ,

Select the sentence that carries the meaning 'It is early to go for alms'.

- | |
|---|
| (1) අතිවෙලං තාව පිණ්ඩාය වරිතු.
Ativelam tāva piṇḍāya caritum. |
| (2) අතිකාලං තාව පිණ්ඩාය වරිතු.
Atikālam tāva piṇḍāya caritum. |
| (3) පුබන්හසමයං තාව පිණ්ඩාය වරිතු.
Pubbanūhasamayam tāva piṇḍāya caritum. |
| (4) අතිප්පගො තාව පිණ්ඩාය වරිතු.
Atippago kho tāva piṇḍāya caritum. |

9. 'ආහිමදාසිකං කුම්මාසං' යන්නෙහි අර්ථය වන්නේ,

The meaning of the phrase 'ābhidosikam kummāsām' is

- | | |
|---|--|
| (1) 'පිළුණු වූ පිටුව' යන්නයි.
rotten coconut cake (pitṭu). | (2) 'කුණු වූ මස' යන්නයි.
rotten meat. |
| (3) 'පිළුණු වූ කිරිබත්' යන්නයි.
rotten milk-rice. | (4) 'කුණු වූ බිම්මල්' යන්නයි.
rotten mushrooms. |

10. “හගවතො අනුබාද්‍යෝත්තාති දිස්සන්ති” යන වැකියෙහි සිස්තැනට වච්චාස් උචින පදය කුමක් ඇ?
 Select the most suitable word to fill the blank of the sentence ‘bhagavato anubyañjanāni dissanti’.
- | | |
|---------------------------------|-------------------------------|
| (1) ද්වත්තිංසති
dvattim̄sati | (2) අසිති
asīti |
| (3) වතුරාසිති
caturāsiti | (4) වත්තාලිසති
cattalīsati |
11. “සො අහම්පි ගමිස්සාමි නගරං මිලිලං පති.” යන වැකියෙහි නිවැරදි අර්ථය ඇති වාක්‍යය කුමක් ඇ?
 Which of the following gives the correct meaning of the sentence ‘so ahampi gamissāmi nagaram Mithilam̄ pati’?
- (1) ඒ මම ද මිලිලා නගරයෙන් යන්නෙමි.
That I also go from the city of Mithila.
 - (2) ඒ මම ද මිලිලා නගරයෙන් ආපසු එන්නෙමි.
That I also come from the city of Mithila.
 - (3) ඒ මම ද මිලිලා නගරයට යන්නෙමි.
That I also go to the city of Mithila.
 - (4) ඒ මම ද මිලිලා නගරයට නැවත යන්නෙමි.
That I also go to the city of Mithila again.
12. “පණ්ඩි හික්කුසනෙහි සහ ගොන්මී නිබ්බානං යාති.” යන වැකියෙහි විහක්ති ප්‍රයෝගය වන්නේ,
 The grammatical usage of the sentence ‘Pañcahi bhikkhusatehi saha Gotamī nibbānam̄ yāti’ is.
- (1) ත්‍රියා ප්‍රවිර්ගාර්පයේ කතියා විහක්තියයි.
Instrumental of Agent (Tatiyā) in the meaning of kriyāpavarga.
 - (2) සහාදියෝගයේ ත්‍රියා විහක්තියයි.
Instrumental of Agent (Tatiyā) in use of ‘saha’.
 - (3) කරණාර්ථයේ ත්‍රියා විහක්තියයි.
Instrumental of Agent (Tatiyā) in the meaning of Instrumental (karaṇa).
 - (4) ත්‍රියා විශේෂණාර්ථයේ ත්‍රියා විහක්තියයි.
Instrumental of Agent (Tatiyā) in adverbial meaning.
13. සත්තම් ආධ්‍යාත්මක පදයක් නොයෙදුණු පාලි වාක්‍යය තෝරන්න.
 Select the sentence which does not include a verb of Sattamī ākhyāta.
- (1) න හඳු පාපකෙ මිත්තෙ.
Na bhaje pāpake mitte.
 - (2) හික්කු අහිනා ද්වියේ කාලං කරෙයා.
Bhikkhu ahinā dattho kālam̄ kareyya.
 - (3) අහං උපාලිං විනයං ප්‍රවිශ්‍යයං.
Aham̄ Upalim̄ vinayam̄ puccheyyam̄.
 - (4) යං තො කරණියං තං කරෙහි.
Yam̄ te karanīyam̄ tam̄ karohi.
14. අතිත කාලයෙහි යෙදෙන ආධ්‍යාත්මක විහක්ති පමණක් ඇති වරණය තෝරන්න.
 Select the option which contains Moods that indicate past tense only.
- (1) අශේරත්ති, හියත්ති, පරෝක්ඩා, කාලාතිපත්ති
Ajjatani, Hiyattanī, Parokkhā, Kālātipatti
 - (2) අශේරත්ති, හියත්ති, පංචමි, සත්තම්
Ajjatani, Hiyattanī, Pañcamī, Sattamī
 - (3) හියත්ති, පරෝක්ඩා, සත්තම්, හවිස්සන්ති
Hiyattanī, Parokkhā, Sattamī, Bhavissanti
 - (4) හියත්ති, පංචමි, සත්තම්, කාලාතිපත්ති
Hiyattanī, Pañcamī, Sattamī, Kālātipatti

- අංක 15 සිට 17 නෙක් එක් එක් ප්‍රශ්නයට අදාළ ව වඩාත් ම සුදුසු පිළිතුර තෝරන්න.

Select the most appropriate answer in each questions from No. 15 to 17.

- | | | |
|-----|-------------------------------------|---|
| 15. | A. සමන්තපාසාධිකා
Samantapāsādikā | B. සුමචිගලවිලාසිනී
Sumangalavilāsini |
| | C. මනොරප්‍රාරණී
Manorathapūraṇī | D. අස්ථාලිනී
Atthasālinī |

ඉහත සඳහන් ඒවායින් බුද්ධිසේෂණ හිමියන් දිස්ත්‍රිකායට හා ධම්මසංගණී ප්‍රකරණයට සම්පාදනය කළ අප්‍රූවා යුගලය තෝරන්න.

Select the option which contains the two commentaries of Dighanikāya and Dhammasaṅgaṇī of the venerable Buddhaghosa.

- | | | | |
|-----------------|-----------------|-----------------|-----------------|
| (1) A සහ B ය. | (2) B සහ C ය. | (3) B සහ D ය. | (4) C සහ D ය. |
| A and C. | B and C. | B and D. | C and D. |

- | | | | |
|-----|---------------------------------------|------------------------------------|---|
| 16. | A. සුමේධා වර්ගය
Sumedhā Vagga | B. බේමා වර්ගය
Khemā Vagga | C. එකුපොසටික වර්ගය
Ekuposatika Vagga |
| | D. කුජලකේෂී වර්ගය
Kuḍalakesī Vagga | E. බත්තියා වර්ගය
Khattiyā Vagga | |

ඉහත සඳහන් ඒවායින් එර් අපදානයට අයන් වර්ග හතර තෝරන්න.

Select the option in which the names of the four chapters of Theri Apadana is included.

- | | | | |
|----------|----------|----------|----------|
| (1) ABCD | (2) ABDE | (3) ACDE | (4) BCDE |
|----------|----------|----------|----------|

- | | | |
|-----|--|--|
| 17. | A. පාලි භාෂාවතරණය
Pali Bhāsāvataranaya | B. පාලි සිංහල අකාරාදිය
Pali Sinhala Akārādiya |
| | C. ටේරවාදී බෞද්ධාචාර්යයේ
Theravādī Bauddhācāryayā | D. බේජද්ධ භාරතය
Buddha Bhārataya |
| | E. පාලි සාහිත්‍යය
Pāli Sāhityaya | |

ඉහත සඳහන් ඒවායින් පොල්වත්තේ බුද්ධධන්ත හිමියන් විසින් රවනා කරන ලද ග්‍රන්ථ වන්නේ,

Out of the above, the Books written by Polwatte Buddhadatta Thera are

- | | | | |
|-----------------------------|-----------------------------|-----------------------------|-----------------------------|
| (1) ABCD ය.
ABCD. | (2) ABCE ය.
ABCE. | (3) ACDE ය.
ACDE. | (4) BCDE ය.
BCDE. |
|-----------------------------|-----------------------------|-----------------------------|-----------------------------|

- | | |
|---|--|
| 18. | පොලොන්නරු යුගයේ 'සංසපරිනායක' යන නාමයෙන් හඳුන්වනු ලැබූ යතිවරයා වූයේ,
The Elder who was known as 'Saṅghaparināyaka' in Polonnaruwa period was |
| (1) ගාරිපුත්‍ර සංසරාජයන් වහන්සේ ය.
Ven. Sariputta Sangharāja | (2) රාජගුරු දර්මකිරීමාහිමියන් ය.
Ven. Rājaguru Dharmakīrti |
| (3) සංසරක්ඩිත මාහිමියන් ය.
Ven. Sangharakkhita | (4) දිංඩුලාගල කාශයප මාහිමියන් ය.
Ven. Dimbulāgala Kāsyapa |

- | | |
|-----|--|
| 19. | උදානපාලියේ වර්ග සංඛ්‍යාව
The number of Vaggas in the Udānapāṭī is |
|-----|--|

- | | | | |
|-------------------|-------------------|-------------------|-------------------|
| (1) 08 කි.
08. | (2) 09 කි.
09. | (3) 10 කි.
10. | (4) 12 කි.
12. |
|-------------------|-------------------|-------------------|-------------------|

20. ශ්‍රී ලංකේය පේරවාදී සමප්‍රදායයයේ බුද්ධකතිකායට අයත් නොවන කානි වන්නේ,
The books **not** belong to the Khuddakanikāya of the Sri Lankan Theravada tradition are
- | | |
|------------------------------------|----------------------------------|
| (1) පේරගාථා හා පේරිගාථා ය. | (2) නෙත්තිප්පකරණ හා පේටකේපදේස ය. |
| Theragāthā and Therigāthā. | Nettippakaraṇa and Peṭakopadesa. |
| (3) පටිසම්භිදාමග්‍ර හා උදානපාලි ය. | (4) වරියාපිටක හා බුද්ධචිංස ය. |
| Paṭisambhidāmagga and Udānapāli. | Cariyāpiṭaka and Buddhavamsa. |
21. පාලි හාජාවේ ඇති උපසර්ග පද සංඛ්‍යාව
The number of Prefixes (Upasarga) in Pali is
- | | | | |
|------------|------------|------------|------------|
| (1) 10 කි. | (2) 20 කි. | (3) 30 කි. | (4) 32 කි. |
| 10. | 20. | 30. | 32. |
22. කාලාර්ථයක් ප්‍රකාශ නොවන නිපාත පදය කුමක් ද?
Select the indeclinable particle (Nipāta) that **doesn't** indicate a time.
- | | | | |
|----------|----------|----------|---------|
| (1) සුවේ | (2) හියෝ | (3) පාතො | (4) ඉතො |
| suve | hiyo | Pāto | ito |
23. ත්‍රිපිටකයේ සූත්‍රාරම්භයේ යෙදෙන “එවම් මේ සුත්‍ර ...” යන ප්‍රකාශය කරන ලද්දේ
The introductory passage ‘Evam me sutam ...’ in the discourses of the Suttapiṭaka was originally uttered by
- | | |
|---|---|
| (1) බුදුරුද්‍යන් විසින් ය.
the Buddha. | (2) මහාකාස්ප තෙරුන් විසින් ය.
Mahākassapa thera. |
| (3) ආනන්ද තෙරුන් විසින් ය.
Ananda thera. | (4) සැරිපුත් තෙරුන් විසින් ය.
Sariputta thera. |
24. “අථ බො භගවා වේදිනවා තායා ඉම් උදානා උදානෙසි” යන වැකියෙහි හිස්තැන්වලට අනුපිළිවෙළන් වඩාත් උච්ච පද මොනවා ද?
The most suitable pair of words for the blanks in the sentence ‘Atha kho bhagavā viditvā tāyām imam udānam udanesi’ is
- | | |
|--|--|
| (1) එතමත් - වෙලායා.
etamattham - velāyam. | (2) තම - වෙලායා.
tam - velāyam. |
| (3) කාරණ - රත්තියා.
kāraṇam - rattiyyam. | (4) යානා - රත්තියා.
ṭhānam - rattiyyam. |
25. අර්ථයෙන් සමාන වන නිපාත පද සුගෙලය ඇතුළත් වරණය තෙර්න්න.
Select the option which contains a pair of synonyms.
- | | |
|--------------------------------------|----------------------------------|
| (1) මිරං - අවිරං
ciramp - aciramp | (2) උද්ධං - අධො
uddham - adho |
| (3) යථා - තත්තා
yathā - tathā | (4) වත - තුන
vata - nūna |
26. ‘එතදවාව’ යන්නෙහි තිබුරදී විසන්ධිය වන්නේ,
The correct way of disjoining ‘etadavoca’ is
- | | |
|-------------------------------------|------------------------------------|
| (1) එතද + අවාව ය.
etada + avoca. | (2) එතං + අවාව ය.
etam + avoca. |
| (3) එතද් + අවාව ය.
etad + avoca. | (4) එත + දවාව ය.
eta + davoca. |

27. ආමන්තුණ වාචී පද යෙදෙන විහක්තිය වන්නේ,

The case by which addressing words are used is

- | | |
|----------------------|--------------------------|
| (1) පයමා විහක්තියයි. | (2) කතියා විහක්තියයි. |
| Nominative case. | Instrumental case. |
| (3) ආලපන විහක්තියයි. | (4) පස්දුවම් විහක්තියයි. |
| Vocative case. | Ablative case. |

28. පරස්වරය ලොජ් කරන බාලාවතාර සූත්‍රය තෝරන්න.

Select the Sutta of the Bālāvatāra that is used to delete the second vowel (parassara).

- | | |
|-------------------|--------------------|
| (1) සරා සරෙ ලොපං. | (2) වා පරෝ අසරුපං. |
| Sarā sare lopam̄. | Vā paro asarūpā. |
| (3) පරෝ වා සරෝ. | (4) ක්වචි ලොපං. |
| Paro vā saro. | Kvaci lopam̄. |

29. කම්මධාරය සමාසය සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය කුමක් ද?

What is the wrong statement regarding the adjectival compound?

- | | |
|--|--|
| (1) කුලයාධිකරණ විශේෂණ විශේෂ්‍ය පද සමාස වේ. | It is formed by adjoining adjectives and substantives of similar case. |
| (2) විශේෂණ පදය පර පදය ලොස යෙදී සමාස වේ. | It is formed by adjoining an adjective as the second word. |
| (3) උපමා වාචීපද පර පදය ලොස යෙදී සමාස වේ. | It is formed by adjoining a simile as the second word. |
| (4) නිපාක පද දෙකක් එකතු වී සමාස වේ. | It is formed by adjoining two indeclinable particles. |

30. 'මාතා ව පිතා ව' යන පද සමාස වූ පසු යෙදෙන්නේ,

The compound word formed by adjoining words 'mātā ca pitā ca' is

- | | |
|---------------------------|-------------------------|
| (1) 'මාතාපිතරෝ' යනුවෙනි. | (2) 'මාතාපිතා' යනුවෙනි. |
| mātāpitaro. | mātāpitā. |
| (3) 'මාතාපිතා ව' යනුවෙනි. | (4) 'මාතාපිතා' යනුවෙනි. |
| mātāpitā ca. | mātāpito. |

31. තද්ධිත නාම සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.

Select the correct statement regarding Secondary Derivatives (Taddhita).

- | | |
|---|--|
| (1) ධාතුවකට ප්‍රත්‍යායක් එක් වී තද්ධිත පද සැඳේ. | Secondary Derivatives are formed by adding a suffix to roots. |
| (2) නාමයකට ප්‍රත්‍යායක් එක් වී තද්ධිත පද සැඳේ. | Secondary Derivatives are formed by adding a suffix to a noun. |
| (3) අව්‍යාය පදයකට ප්‍රත්‍යායක් එක් වී තද්ධිත පද සැඳේ. | Secondary Derivatives are formed by adding a suffix to an indeclinable particle. |
| (4) නාම පද දෙකක් එකතු වී තද්ධිත පද සැඳේ. | Secondary Derivatives are formed by combining two nouns. |

32. “ଆଯନ୍ତିଂ ନାଭିନନ୍ଦତି ନ ସୋଚନ୍ତି” ଯନ୍ତେନାହି କିମ୍ପକୁନାବ ଯେଦ୍ଵୟ ଲୁଚୁ ବଲନ୍ଦ ବିଦ ପ୍ରତିନେତେ
The word appropriate to the blank of ‘āyantim nābhinandati, na socati’ is
- (1) ନାଯନ୍ତିଂ ଯ. nāyantim.
 - (2) ନିକ୍ଷବମନ୍ତିଂ ଯ. nikhamantim.
 - (3) ଗାଚନ୍ତିଂ ଯ. gacchanti.
 - (4) ପକ୍ଷକମନ୍ତିଂ ଯ. pakkamantim.

33. ‘ବୈଣାଃଶବ୍ଦା’ ଯନ୍ତେ କିମ୍ବାକ ଅଧିକାରୀ ନିର୍ମାଣ କିମ୍ବା ବିଶ୍ଵାସ କିମ୍ବା କୁମର କିମ୍ବା କୁମରକ କିମ୍ବା କୁମରକୁ ?
What is the correct etymological interpretation of the compound word ‘khīḍāsavo’?
- (1) ବୈଣା ଆଜିବା ଯକ୍ଷେଯ କୋ. khīḍā āśavā yassa so.
 - (2) ବୈଣା ଆଜିବା ଯକ୍ଷେମିଂ କୋ. khīḍā āśavā yasmim so.
 - (3) ବୈଣା ଆଜିବା ଯେନା କୋ. khīḍā āśavā yena so.
 - (4) ବୈଣା ଆଜିବା ଯକ୍ଷମା କୋ. khīḍā āśavā yasmā so.

34. ଅଳ୍ପଦିଖାତ କିମ୍ବା ଅଧିକାରୀ ଅଭିନନ୍ଦ ଅଭିନନ୍ଦ କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା ?
Which of the following contains only Adverbial compound?
- (1) ଅଭ୍ରରୋ - ଅଭ୍ରାହମତେଷ୍ଠୀ asuro, abrahmaṇi
 - (2) ପାତ୍ରିଵାତଂ - ଯଥାବଳମ୍ paṭivātām , yathābalam
 - (3) କାପୁରିଷୋ - କାପୁରିଷେଷ୍ଠୀ kāpuriso, sappuriso
 - (4) ପାଵାଚନଂ - ଜୀନାଚରିତମ୍ pāvacanam, jinacaritam

35. ‘ନରଜୀର୍ଥୀ’ ଯକ୍ଷ
‘Narasārathi’ is a
- (1) ତତ୍ତ୍ଵଦିନ ଅଧିକାରୀ.
Secondary Derivative.
 - (2) କିନକ ଅଧିକାରୀ.
Primary Derivative.
 - (3) କିମ୍ବା ଅଧିକାରୀ.
Compound.
 - (4) କିମ୍ବା ଅଧିକାରୀ.
Combined word (Sandhi).

36. ଶ୍ରୀଯା ବିଶେଷଙ୍କ କାଳିତା ହାଲିକ ବିଶେଷଙ୍କ ବିଶେଷଙ୍କ ବିଶେଷଙ୍କ ବିଶେଷଙ୍କ
The cases used for Verbal adjectives are
- (1) ଦ୍ୱାତିଯା ବିଶେଷଙ୍କରୀ ହା ଅନ୍ତର୍ଭାବରୀ ବିଶେଷଙ୍କରୀ.
 - (2) କାନ୍ତାତମୀ ବିଶେଷଙ୍କରୀ ହା କାନ୍ତିଯା ବିଶେଷଙ୍କରୀ.
 - (3) ଦ୍ୱାତିଯା ବିଶେଷଙ୍କରୀ ହା କାନ୍ତିଯା ବିଶେଷଙ୍କରୀ.
 - (4) କାନ୍ତିଯା ବିଶେଷଙ୍କରୀ ହା ବିଶେଷଙ୍କରୀ ବିଶେଷଙ୍କରୀ.

37. ‘ମାତୁଚ୍ଛା’ ଯନ୍ତେନାହି ଅର୍ପିଯ ବିଶେଷଙ୍କ
The meaning of the term ‘mātucchā’ is
- (1) କ୍ଷୁଣ୍ଣ ମତ ଯ.
step mother.
 - (2) କୌନ୍ଦିତିମା ଯ.
mother-in-law.
 - (3) ମତ ଯ.
mother.
 - (4) ଲୋକ ଅମିମା ଯ.
mother's elder sister.

38. පාලි හාජාවේ කද්ධීත ප්‍ර්‍රෝග්‍ය ගණන,

The number of divisions of Secondary Derivatives in Pali is

- | | | | |
|------------|------------|------------|------------|
| (1) 05 කි. | (2) 06 කි. | (3) 08 කි. | (4) 10 කි. |
| 05. | 06. | 08. | 10. |

39. 'විණාහිල්පය දන්නා' යන තේරුම ඇති කද්ධීත පදය කුමක් ද?

What is the Secondary Derivative form which gives the meaning 'one who knows playing lute'?

- | | | | |
|-----------|------------|------------|-------------|
| (1) වෙණික | (2) වෙනයික | (3) වෙනෙයා | (4) වෙනතෙයා |
| venika | venayika | veneyya | venateyya |

40. 'එකහමාර' යන තේරුම දෙන පාලි පදය කුමක් ද?

The Pali word for 'one and half' is

- | | | | |
|-------------|-------------|------------|---------------|
| (1) දියවිඩි | (2) තියවිඩි | (3) අඩ්ජේක | (4) අඩ්හුදිඩි |
| diyaddha. | tiyaddha. | addheka. | addhuddha. |

* * *

සියලු ම සිම්කම් ඇවිරෝ/මුදුස් පතිප්‍රවාශයුතෙයුතු/All Rights Reserved]

ශ්‍රී ලංකා රිජාරුත්‍රේත්‍රූව / මූල්‍යාන්ත්‍රක්‍රම / Department of Examinations, Sri Lanka

2562 – මුලික පිරිවෙන් අවසාන විභාගය – 2018 දෙසැම්බර්

2562 – Mulika Piriven Final Examination – 2018 December

NEW

(නව නිර්දේශය / New Syllabus)

02 | S, E | II

(02) පාලි – II පත්‍රය

Pali – Paper II

පැරණි තුනය / Three hours

2018.12.26 / 12.30–15.40

අමතර කියවීම් කාලය මිනිත්තු 10 ඩි.
Additional Reading Time – 10 minutes

අමතර කියවීම් කාලය ප්‍රශ්න පත්‍රය කියවා ප්‍රශ්න තොරා ගැනීමටත් පිළිතුරු ලිවිමේ දී ප්‍රමුඛත්වය දෙන ප්‍රශ්න සංවිධානය කර ගැනීමටත් යොදාගන්න.

Use Additional reading time to go through the question paper, select the questions and decide on the questions that you give priority in answering.

- I කොටසේ ප්‍රශ්න දෙක ද II කොටසින් ප්‍රශ්න කුනක් ද කොරාගෙන, ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න. Answer five questions only selecting two questions from Part I and three questions from Part II.

I කොටස / Part I

1. (i) සිංහලට තාගන්න.

(ලකුණු 06 ඩි)

එව් මේ සුත්‍රය: එකං සමය හැගවා සාච්‍යාච්‍රියා විහාරිනි ජේතවනෙ අනාථපිණිකසාය ආරාමේ. තෙන බො පන සමයෙන ආයසමා තැනෙනා හැගවනා භාතා මාතුව්‍යාපුවනා සමඟ්‍යාලානා. හික්කුනා. එවමාරෝවෙති: “අනාහිරතෙකා අහං ආවුශීයා මූහ්‍යමවරියා වරාමි. න සකොකාම් මූහ්‍යමවරියා ස්‍යාමාරෝතු, සික්කි පාවතකාය හිනායාවනිස්සාම්” ති. අට බො අකුණුත්තරෝ හික්කු යෙන හැගවා තොනුපසඩ්ම් උපසම්ක්‍රමවා හගවනාත්. අහිවාදෙකවා එකමනක. නිසිදි. එකමනක. නිසිනොනා බො සො හික්කු හගවනාත් එකදෙවාව: “අහායසමා භැංකා තැනෙනා හැගවනා භාතා මාතුව්‍යාපුවනා සමඟ්‍යාලානා. හික්කුනා. එවමාරෝවෙති. ‘අනාහිරතෙකා අහං ආවුශීයා මූහ්‍යමවරියා වරාමි න සකොකාම් මූහ්‍යමවරියා ස්‍යාමාරෝතු. සික්කි පාවතකාය හිනායාවනිස්සාම්” ති.

Translate into English.

(06 marks)

Evam me sutam ekam samayam bhagavā Sāvatthiyam viharati Jetavane Anāthapindikassa ārāme. Tena kho pana samayena āyasmā Nando bhagavato bhātā mātuccchāputto sambahulānam bhikkhūnam evamāroceti; “Anabhirato aham āvuso brahmacariyam carāmi. Na sakkomi brahmacariyam sandhāretum, sikkham paccakkhāya hināyāvattissāmī” ti. Atha kho aññataro bhikkhu yena bhagavā tenupasankami. Upasankamitvā bhagavantam abhivādetvā ekamantam nisīdi. Ekamantam nisinno kho so bhikkhu bhagavantam etadavoca. “Āyasmā bhante Nando bhagavato bhātā mātuccchāputto sambahulānam bhikkhūnam evamāroceti. “Anabhirato aham āvuso brahmacariyam carāmi. Na sakkomi brahmacariyam sandhāretum, sikkham paccakkhāya hīnāyāvattissāmī” ti.

- (ii) සිංහලට තාගන්න.

(ලකුණු 06 ඩි)

අහං සුගත මාතා තෙ තව් ව විර පිතා මම,
සඳවුම්පුබදා නාම තයා රාත්මකි ගොනම.
සාච්‍යාච්‍රිතායා සුගත රුපකායා මායා තව,
අතිශ්ඨියා ධම්මකායා මම සාච්‍යාච්‍රිතා තයා.
මුහුතක තණ්ඩාමනා බිර සව් පායිතා මායා,
තයාහ සනනමවනක. ධම්මබිර. නි පායිතා.

Translate into English.

(06 marks)

“Aham sugata mātā te tvam ca vīra pitā mama,
saddhammasukhado nātha tayā jātamhi gotama.

Samvaddhito' yam sugata rūpakāyo mayā tava,
anindito dhammakāyo mama samvaddhito tayā

Muhutta taṇhāsamanam khīram tvam pāyito mayā,
tayā'ham santamaccantam dhammadhīram hi pāyitā.

2. (i) පාලියට නගන්න.

(ලකුණු 06 දී)

- (අ) රජකුමා බුදුරජාණන් වහන්සේ දතියි.
- (ආ) පවිච් මිතුරන් ඇපුරු නොකරන්නේ නම් මැනවී.
- (ඉ) සත්පුරුෂයේ තිතර විහාරයට යති.

Translate into Pali.

(06 marks)

- (a) King sees the Buddha.
- (b) It will be good if the sinful friends may not be associated.
- (c) Virtuous persons often go to temple.

(ii) පහත දැක්වෙන ජේදය කියවා, අසා ඇති ප්‍රශ්නවලට පිළිබුරු සපයන්න.

අය බො ආයසමා මහාකස්සපෝ යෙන තුසිනාරා මකුවබනිනාම නාම මලුනාතං වෙතිය, යෙන හගවතො විතකො තෙතුපස්විකම්. උපසඩිකම්නවා එකංසං විවරං කනවා අදුජලිං පණාමෙනවා තිකිත්තා. විතකං පද්ධතිණ් කනවා පාදනො විවරිකවා හගවතො පාදේ සිරසා විඳි තාතිපි බො පස්විහිකුසනානී එකංසං විවරං කනවා අදුජලිං පණාමෙනවා තිකිත්තා. විතකං පද්ධතිණ් කනවා හගවතො පාදේ සිරසා විඳිංසු. විඳිතෙසු ව පනායසමතා මහාකස්සපෝ තෙතිපි පස්විහි තිකුසනෙහි සයමෙව විතකො ප්‍රජලි. ක්වායමානසස බො පන හගවතො සරිරසා, ය අහොසි ජ්‍යෙෂ්ඨ වා වමෙනෙහි වා මංසනාති වා තහාරුති වා ලසිකාති වා තස්ස නෙව ජාරිකා පස්සුදායින්, න මසි, සරිරානෙව අවසයිංසු. සෙයාපාපි නාම සප්පිස්ස වා තෙලස්ස වා ක්වායමානසස න ජාරිකා පස්සුදායින්, න මසි. සරිරානෙව අවසයිංසු. තෙසක්කුව පස්විනාන් දුස්සයුගසනාන් දෙව ව දුස්සනි න වියිංසු. යක්ව සබැඩහැරිම්, යක්ව බාහිරං. දෙවි ව බො පන හගවතො සරිර අනත්තිකබා උදකධාරා පාතුහැවිනවා හගවතො විතකං නිබාපෙසි. උදකං සාලෙනාපි අඛුත්‍යන්මිනවා විතකං නිබාපෙසි. කොසිනාරකාපි මලුනා සබැගන්ධාදකෙන හගවතො විතකං නිබාපෙසුං.

(අ) හාග්‍යවතුන් වහන්සේගේ විතකය සකස් කර තිබුණේ කොහි ද? (ලකුණු 01 දී)

(ආ) මහාකායුප මහතේරුන් හාග්‍යවතුන් වහන්සේගේ විතකය කී වරක් පුද්ධමිණා කළේ ද? (ලකුණු 01 දී)

(ඉ) ඡවී, වම්ම, ජාරිකා, මසි යන පදවල අර්ථ දක්වන්න. (ලකුණු 02 දී)

(ඊ) තරාගත දේහය ආදාහනයේ දී අම් නොවී ඉතිරි වූ වස්තු දෙක මොනවා ද? (ලකුණු 02 දී)

Read the following passage and answer the questions.

Atha kho āyasmā Mahākassapo yena Kusinārā Makuṭabandhanarūp nāma Mallānam cetiyam, yena bhagavato citako tenupasaṅkami, Upasaṅkamitvā ekamsaṁ cīvaraṁ katvā añjalim pañāmetvā tikkhattum citakam̄ padakkhiṇam̄ katvā pādato vivaritvā bhagavato pāde sirasā vandi. Tānipi kho pañcabhikkhusatānī ekamsaṁ cīvaraṁ katvā añjalim pañāmetvā tikkhattum citakam̄ padakkhiṇam̄ katvā bhagavato pāde sirasā vandis̄su. Vanditesu ca panāyasmatā Mahākassapena tehipi pañcahi bhikkhusatehi sayameva citako pajjali. Jhāyamānassa kho pana bhagavato sarīrassa, yaṁ ahosi chavīti vā cammantī vā mañṣanti vā nahārūti vā lasikāti vā tassa neva chārikā paññāyittha, na masi, sarīrāneva avassimsu. Tesañca pañcannam̄ dussayugasatānam̄ dve ca dussāni na ḥayiṁsu. Yañca sabbabbhantaram̄ yañca bāhiram̄. Daddhe ca kho pana bhagavato sarīre antalikkhā udakadhārā pātubhavitvā bhagavato citakam̄ nibbāpesi. Udaikam̄ sālatopi abbhunnamitvā citakam̄ nibbāpesi. Kosinārākāpi Mallā sabbagandhadakena bhagavato citakam̄ nibbāpesum.

(i) Where the Buddha's pyre was erected? (01 mark)

(ii) How many times, did Mahakassapa thera circumambulate the Buddha's pyre? (01 mark)

(iii) Give the meaning of the words chavi, camma, chārikā and masi. (02 marks)

(iv) Which of the two cloths remained unburned when the Buddha's pyre was set on fire? (02 marks)

II කොටස / Part II

3. (i) අසේත්තාක්ෂර කියුවෙන බාලාවතාර සූත්‍ර පාය නිවැරදි ව ලියන්න. (ලක්ෂණ 02 දී)
Write correctly the sutta of the Bālāvatāra which mentions the Voiceless letters (aghosa). (02 marks)
- (ii) අක්ෂර උක්ෂනික්ස්ථාන දැක්වෙන බාලාවතාර පාය ලියන්න. (ලක්ෂණ 04 දී)
Write the Bālāvatāra texts that indicate the places of articulation of Pali alphabet. (04 marks)
- (iii) පහත සඳහන් පද විසින් තිබූ තුළ පිළිගැනීම් කරන්න. (ලක්ෂණ 06 දී)
Disjoin the following words. (06 marks)

I. යානිධ yānidha	II. ඡායාව chāyāva	III. ඡලභිජයදා chaṭabhiññā	IV. එසධම්මෝ esadhammo
V. සෙතච්චතාම setacchattam	VI. සභ්‍යතාතො sañjāto	VII. ඉදමෝවාව idamavoca	VIII. බිජම්ව bījam̄va
IX. සබේව sabbeva	X. පුනරේව punareva	XI. වින්දුදය candodaya	XII. මාතුපාතිහානම mātupatīhānam

4. (i) 'අපාදානේ පක්ෂවීම්' යන සූත්‍රයේ අර්ථය ලියා උදාහරණ සපයන්න. (ලක්ෂණ 02 දී)
Write the meaning of the sutta 'Apādāne pacicami' and give examples. (02 marks)
- (ii) වානර, අග්ගී, හික්කු, වනිතා යන ගබ්දවල වතුන් විහක්ති ඒකවචන හා බහුවචන රුප ලියා දක්වන්න. (ලක්ෂණ 04 දී)
Give the Singular and Plural forms of Dative case of the following stems. Vānara, Aggi, Bhikkhu and Vanitā. (04 marks)
- (iii) පහත සඳහන් ක්‍රියා පදවල ආඛාන විහක්ති නම් කරන්න. (ලක්ෂණ 06 දී)
Name the Verbal Cases (Moods) of the following verbs. (06 marks)

I. වස්සතු vassatu	II. කරෙහි karohi	III. අග්‍යාච් āgacchi	IV. වින්දුයා vandeyya
V. අහිරම්සාමි abhiramissati	VI. රක්භින්තු rakkhantu	VII. නමාමි namāmi	VIII. පරිදේවිජු paridevimsu
IX. පටිව්‍යති paṭivasati	X. ජිවති jīvati	XI. ලබෝයාම labeyyāma	XII. වඩිස්සාමි vandissāmi

5. (i) සමාසවලින් ලැබෙන ප්‍රශ්නයන් දෙකක් ලියන්න. (ලක්ෂණ 02 දී)
Write two advantages of Compounds. (02 marks)
- (ii) පහත සඳහන් සමාස පද නම් කරන්න. (ලක්ෂණ 04 දී)
Name the following Compound nouns. (04 marks)

I. මහාපුරිසො Mahāpuriso	II. වතුමාසම catumāsam	III. රජපුතෙකා rājaputto	IV. ආරුලාවණිජ ārūlhavaṇijī
V. යාව්‍යාච් yāvajīvam	VI. ටිංසමකසම dāmsamakasam	VII. සාරිපුත්‍රතෙරෝ sāriputtatthero	VIII. ජිතිඹුදෙය jitindriyo

- (iii) පහත සඳහන් තද්දිත පදවල අර්ථය ලියන්න. (ලක්ෂණ 06 දී)
Give the meaning of the following Secondary Derivatives. (06 marks)

I. කවචානො kaccāno	II. සාකටිකො sākaṭiko	III. දොවාරිකො dovāriko
IV. ආරෝග්‍යම arogyam	V. සුකරිකො sūkariko	VI. සතිමනො satimanto

6. (i) පහත දැක්වෙන වචන පාලි හාජාවෙන් ලියන්න. (ලක්ෂණ 02 දී)
Write the following words in Pali.
(ආ) හෙට
Tomorrow
(ඇ) සවිස
Afternoon

(ii) පහත වාක්‍ය පුරුල පුරුවත්තිය යොදා, තනිවාක්‍ය සේ උයන්න.

Combine the following pairs of sentences using Absolutives (pūrvakriya).

(ලක්ෂණ 04 අ)

(04 marks)

(අ) සාමණෝරෝ පුප්පං ට්‍රීතාති.

සො මූද්‍යං විනුති.

Sāmanero puppham̄ ocinati. So Buddham̄ vandati.

(ආ) කුමාරෝ ධමම් පුණාති.

සො පබිජති.

Kumāro dhammam̄ suñāti. So pabbajati.

(ඇ) මයා පරිවෙශා ගච්චාම.

මයා තස්ස පාලිහාසං උගෙණ්ඩාම.

Mayam̄ parivenam̄ gacchamā. Mayam̄ tatta Pālibhāsam̄ ugganphāma.

(ඈ) රේරෝ පාත්‍රාව උයිහති.

සො මුඩ් දිඛවති.

Thero pātova utthahati. So mukham̄ dhovati.

(iii) පහත දැක්වෙන මාත්‍රකා අනුරින් එකත් තෝරා ගෙන, වාක්‍ය හයකට නොඅඩු පාලි රචනාවක් උයන්න.

(ලක්ෂණ 06 අ)

Write a Pali composition in **not less than six** sentences on one of the following. (06 marks)

(අ) පාලිහාස

(ආ) මම පණ්ඩකාලා

(ඇ) සම්මාසම්බුද්ධා

Pālibhāsā

Mama pañcasālā

Sammāsambuddho

7. (i) සර්වනාම ගබා හතරක් නම් කරන්න.

(ලක්ෂණ 02 අ)

Write **four** pronouns.

(04 marks)

(ii) පහත දැක්වෙන පදවල උපසර්ග පද වෙන් කර උයන්න.

(ලක්ෂණ 04 අ)

Separate the prefixes (upasarga) of the following words.

(04 marks)

(අ) අහිවැඳති

(ආ) ආහරති

(ඇ) නිවාරෙති

(ඊ) අතිරෝවති

abhvandati

āharati

nivāreti

atirocati

(iii) පහත දැක්වෙන නිපාත පද යොදා හිස්කුන් පුරවා වාක්‍යය නැවත උයන්න.

(ලක්ෂණ 06 අ)

Fill in the blanks with the following indeclinable particles and rewrite the sentence. (06 marks)

අහිණහා / බිජා / පුනපුනා / කච්චා / දිවා / තදා

abhiṇham / khippam / punappunam / kacci / divā / tada

(අ) ආදිවෙවා කපති.

Ādicco tapati.

(ආ) කසසකා බිජානි වපනකි.

Kassakā bijjini vapanti.

(ඇ) තෙ කසසප බමනීයා.

..... te Kassapa khamanīyam.

(ඊ) පණ්ඩිතා ධමම් විජානාති.

Paṇḍito dhammam̄ vijānāti.

(උ) පබිජතෙන පවත්වෙකතිතබං.

Pabbajitena paccavekkhitabbam.

(එළු) භ්‍රුමිචාලා ආසි.

Bhūmicālo āsi.

8. (i) අපදානවිත්කර්වී නම හා කතුවරයා නම් කරන්න.

(ලක්ෂණ 02 අ)

(02 marks)

Write the name and author of the commentary to the Apadāna.

(ii) එකුපොසතික වර්ගයට අයත් අපදාන හතරක් නම් කරන්න.

(ලක්ෂණ 04 අ)

(04 marks)

Name **four** Apadānas belong to the Ekuposathika vagga.

(iii) ගබිජිනී සූත්‍රයේ සාරාංශය උයා දැක්වන්න.

(ලක්ෂණ 06 අ)

Write a summary of the Gabbhinī sutta.

(06 marks)